

**කෘෂිකර්ම විද්‍යා පශ්චාත් උපාධි ආයතනය - 2013**

කෘෂිකර්ම විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන අංක 68/11 සහ 1979 දෙසැම්බර් 26 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් නියමාවලියේ 20 වන වගන්තිය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උප වගන්තිය, 108 සහ 111 වගන්ති සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර, මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108(1) උප වගන්තිය ප්‍රකාර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළයුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාල වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ ස්ඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**

**2.1 තත්වගණනය කළ මතය**

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට කෘෂිකර්ම විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

**2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති**

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 07 ප්‍රකාර තවදුරටත් ප්‍රයෝජනයට ගනු ලබන නමුත් ක්ෂය කිරීමෙන් ශුන්‍ය අගයට පත්ව ඇති රු.81,659,309 ක් ගත් මිල වූ වත්කම් අයිතම 08 ක් ප්‍රත්‍යාගණනය කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.

**2.2.2 ගිණුම්කරණ අඩුපාඩු**

2013 වර්ෂයේදී කාර්ය පැවරුම් පදනම මත බඳවා ගත් රියදුරෙකුට ගෙවන ලද එකතුව රු.255,642 ක් වූ වාර්ෂික වැටුප, වැටුප් හා වෙනත් වැය විෂයය යටතේ නොදක්වා විශේෂ සේවා වැඩසටහන යටතේ දක්වා තිබුණි.

**2.2.3 විගණනය සඳහා සාක්ෂි නොවීම**

සමාලෝචිත වර්ෂයේ එකතුව රු. 204,367,725 ක් වූ පහත දැක්වෙන ගිණුම් විෂයයන් 13 හි ඒවා ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.

විෂයය	වටිනාකම	ඉදිරිපත් නොකළ සාක්ෂිය
-----	-----	-----
	රු.	
ඉඩම් සහ ගොඩනැගිලි	73,738,756	සමීක්ෂණ මණ්ඩල වාර්තා සහ ස්ථාවර වත්කම් ලේඛණ
ලී බඩු සහ සවිකිරීම්	1,655,035	- එම -
කාර්යාල උපකරණ	11,163,827	- එම -
මෝටර් රථ	14,495,000	- එම -
පුස්තකාල පොත් සහ වාර සඟරා	34,001,492	- එම -
රසායනාගාර සහ ඉගැන්වීමේ උපකරණ	44,488,869	- එම -
දුරකථන	34,915	- එම -
නිවාස ව්‍යාපෘතියේ උපකරණ	490,749	- එම -
රැකියා මුදල්	711,654	ශේෂ තහවුරු ලිපි
වෙනත් තැන්පතු	157,800	- එම -
ඉදිරියට ගෙවූ ලියාපදිංචි සහ අනෙකුත් ගාස්තු	481,911	- එම -

ඉදිරියට ගෙවූ පාඨමාලා ගාස්තු ආදායම්	20,349,767	- එම -
ඉදිරියට ලැබූ ආදායම්	2,597,950	- එම -
	-----	
එකතුව	<b>204,367,725</b>	
	=====	

**2.3 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

---

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
-----	-----
(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 11 වගන්තිය	ආයතනයක අතිරේක මුදල් අදාල අමාත්‍යවරයාගේ අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ඇතිව ආයෝජනය කළහැකි වුවත්, සමාලෝචිත වර්ෂය තුළ රු.121,000,000 ක මුදලක් අදාල අනුමැතීන් නොලබා ආයෝජනය කර තිබුණි.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය	
-----	
(i) ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 3.7 හා 3.8 ඡේද	ණය මුදලක් දුන් පසු ඊළඟ මාසයේ සිටම ණය වාරික මාසිකව අයකළ යුතු වුවද, සමාලෝචිත වර්ෂය තුළදී නිලධාරීන් 27 දෙනෙකුට දෙන ලද ණය මුදල් සඳහා අප්‍රේල් හා දෙසැම්බර් මාසවල එකතුව රු.214,535 ක්වූ ණය වාරික අයකර නොතිබුණි.
(ii) XIV වැනි පරිච්ඡේදයේ 28.5 සහ 28.6 ඡේද	ගමන අවසන් කර දින 30 ක් ඇතුළත ගමන් වියදම් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ නිලධාරීන්ගෙන් අයකළයුතු එකතුව රු.58,523 ක ප්‍රමාද ගාස්තු අයකර නොතිබුණි.
(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි	
-----	
(i) මුදල් රෙගුලාසි 371(4)	ගණන්දීමේ නිලධාරියා විසින්ම වුවද ප්‍රයෝජනයට ගැනීම අනිසිවන කාර්යයන් සඳහා අතුරු අග්‍රිම නොගත යුතු වුවත්, අවස්ථා 03 කදී ලබා ගන්නා ලද රු. 60,000 ක අත්තිකාරම් මුදලින් සියයට 39 ක් හෙවත් රු.23,488 ක් අදාළ කාර්යයට යොදා නොගෙන ආපසු පියවා තිබුණි.
(ii) මුදල් රෙගුලාසි 751	ලැබෙන සියළුම භාණ්ඩ වහාම බඩු ලේඛණ පොතෙහි ඇතුළත් කළයුතු වුවත්, නියැදි පරීක්ෂාවන්ට අනුව රු. 41,000 ක භාණ්ඩ ලැබීම තොග පොත්වල ඇතුළත් කර නොතිබුණි.

- |  |   |
|--|---|
| <p>(අ) 1990 ඔක්තෝබර් 10 දිනැති අංක 41/90 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය / විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයේ XXVII වැනි පරිච්ඡේදයේ 08 වන ඡේදය</p>                      | <p>මාස 06 කට වරක් සෑම වාහනයකම ඉන්ධන දහනය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ප්‍රවීණ ඉංජිනේරුවරයකු ලවා කළ යුතු නමුත්, ආයතනය සතු වාහන 04 ක් සම්බන්ධයෙන් එවැනි පරීක්ෂාවක් සිදු කර නොතිබුණි.</p>   |
| <p>(ඉ) 2002 නොවැම්බර් 28 දිනැති අංක IAI/2002/02 දරන භාණ්ඩාගාර ලේකම්ගේ චක්‍රලේඛය</p>  | <p>පරිගණක යන්ත්‍ර සඳහා වෙනම ලේඛනයක් චක්‍රලේඛය ප්‍රකාරව නඩත්තු කර නොතිබුණි.</p>  |
| <p>(ඊ) 2010 සැප්තැම්බර් 01 දිනැති අංක 446 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය</p>   | <p>කෘෂිකර්ම විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයාගේ උපරිම දුරකථන වියදම් සීමාව ඉක්මවා වියදම් ප්‍රතිපූර්ණ කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.42,097 ක් වැඩිපුර ගෙවීම් කර තිබුණු අතර, අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව පෞද්ගලික සහකාරවරියකගේ දුරකථන වියදම් රු.24,219 ක්ද ප්‍රතිපූර්ණය කර තිබුණි.</p> |
| <p>(උ) 1994 ජූනි 14 දිනැති අංක 95(02) දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය සහ 2003 ජනවාරි 29 දිනැති අංක PE1/174/1-2003 දරන මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛය</p>           | <p>භාණ්ඩාගාරයේ අවසරයක් නොමැතිව ගාස්තු, දිරිදීමනා, දීමනා ගෙවිය නොහැකි වුවද, කෙටිකාලීන පාඨමාලා සම්බන්ධීකරණ කටයුතු කිරීම සඳහා දීමනා හා වාර්ෂික සම්මේලනය සඳහා සම්බන්ධීකරණ දීමනා ලෙස එකතුව රු.120,000 ක් සමාලෝචිත වර්ෂයේදී ගෙවා තිබුණි.</p>  |
| <p>(ඌ) 2003 මැයි 29 දිනැති අංක UGC/HR/6/1/13(1) හා 2003 දෙසැම්බර් 29 දිනැති අංක 837 දරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය</p>                    | <p>චක්‍රලේඛයට පටහැනිව, අනුමත සීමාව ඉක්මවා කෙටිකාලීන පාඨමාලා සඳහා දේශන ගාස්තු සහ ප්‍රායෝගික පරීක්ෂණ ගාස්තු රු.253,850 ක් වැඩිපුර ගෙවා තිබුණි.</p>  |
| <p>(එ) 2011 පෙබරවාරි 09 දිනැති අංක 13/2008(IV) දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය</p>  | <p>දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ ඒ හා සමාන නිලධාරීන් සඳහා මසකට අනුමත ඉන්ධන ලීටර් ප්‍රමාණය 140 ක් වුවද, අධ්‍යක්ෂකවරයාට එම සීමාව 170 ක් ලෙස සලකා චක්‍රලේඛයට පටහැනිව ගෙවීම් කිරීම හේතුවෙන් 2013 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රු.58,212 ක් වැඩියෙන් ගෙවීම් කර තිබුණි.</p>   |
| <p>(ඒ) 2011 මාර්තු 07 දිනැති දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ගේ අංක IRD/PAYE/REG/01 - 2011 අයවැය යෝජනා අනුව දේශීය ආදායම් පනතේ සංශෝධනයේ බදු චක්‍ර අංක 07 සහ 01</p> | <p>අවස්ථා 30 කට අදාල රු.125,523 ක් වූ උපයනවිට ගෙවීම් බදු අඩු කර දේශීය ආදායම් කොමසාරිස් වෙත ප්‍රේෂණය කර නොතිබුණි.</p>  |

2.4 ප්‍රමාණවත් අධිකාරී බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) දෙවන හා තෙවන භාෂා ප්‍රවීණතා දීමනා හා වැටුප් වර්ධකයන් ගෙවිය හැක්කේ, රාජ්‍ය සේවයේ නිලධාරීන් සඳහා පමණක් බව රාජ්‍ය ව්‍යාපෘතිය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක පීඑස්/1/174/11 හා 1996 මාර්තු 06 දිනැති ලිපිය මඟින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වෙත දැනුම් දී තිබියදී, ඊට අනුකූල නොවන පරිදි 1996 වර්ෂයේ සිට 2013 මැයි මස දක්වා එකතුව රු. 1,307,794 ක් වූ භාෂා ප්‍රවීණතා දීමනා ගෙවීම් කොට තිබුණි.
- (ආ) රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක PED 58(2) හා 2011 සැප්තැම්බර් 15 දිනැති චක්‍රලේඛයේ 02 වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූල නොවන ලෙස ආයතනයේ එක් එක් අධ්‍යයන මණ්ඩලයේ ලේකම්වරුන් වෙත සමාලෝචිත වර්ෂයේදී ඉකුත් වර්ෂය වෙනුවෙන් රු.162,500 ක් ගෙවීම් කර තිබුණි.
- (ඇ) විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයේ II කොටසේ IX පරිච්ඡේදය ප්‍රකාර තොග සමීක්ෂණ කටයුතු, රාජකාරී වෙලාවෙන් බැහැරව සිදුකරනවා නම් අතිකාල හෝ නිවාඩු දින වැටුප් ගෙවිය හැකි වුවත්, එයට අනුකූල නොවන ලෙස 2012 වර්ෂය සඳහා නිලධාරීන් 05 දෙනෙකුට හා 2013 වර්ෂය සඳහා නිලධාරීන් 06 දෙනෙකුට එකතුව රු. 127,303 ක ගෞරව දීමනා ගෙවා තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අතිරික්තය රු. 34,250,532 ක් වී තිබූ අතර, ඉකුත් වර්ෂයේ එය රු. 21,271,268 ක අතිරික්තයක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.12,979,264 ක වැඩිවීමක් නිරීක්ෂණය විය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

සීමාතරණය කිරීමේ පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රු.67,192,332 ක මුදලක් නෙදර්ලන්තයේ වර්ජීනින්ජන් විශ්වවිද්‍යාලය විසින් ආයතනය වෙත ලබා දී තිබූ අතර, එයින් රු. 111,677 ක මුදලක් වියදම් නොකර ඉතිරි වී තිබුණි. විගණන දිනය වූ 2014 මාර්තු 31 දින වන විටත් මෙම මුදල ආපසු පියවීමට හෝ නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

4.2 අරමුදල් උන උපයෝජනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2013 දෙසැම්බර් 31 දිනට පැවති එකතුව රු. 1,214,716 ක් වූ පර්යේෂණ අරමුදල් ශේෂ 03 ක් වර්ෂ 01 න් 04 න් අතර කාලයක සිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන නිශ්ක්‍රීයව පැවතුණි.
- (ආ) ජාතික විද්‍යා පදනම මඟින් කම්පන හා වායු පායනය සහිත බහු පියවර තේ සහ පොල් වියලනයක් නිර්මාණය හා සංවර්ධනය නමැති ව්‍යාපෘතිය සඳහා 2013 අප්‍රේල් මාසයේදී ලබා දී තිබූ රු. 1,108,090 ක මුදලින් සියයට 76 ක් වූ රු.840,822 ක මුදලක් වියදම් නොකර ඉතිරි වී තිබුණි.

4.3 නිශ්ක්‍රීය උන උපයෝජිත වත්කම්

2010/12 වර්ෂවලට අයත් පශ්චාත් උපාධි පාඨමාලා සඳහා මුද්‍රණය කර තිබූ රු. 88,200 ක වටිනාකමින් යුතු පාඨමාලා අත්පොත් 180 ක් අලෙවි නොවන තොගයක් ලෙස හඳුනා ගෙන තිබුණි.

4.4 විධිමත් පරිදි පවරා නොගත් ඉඩම්

කෘෂිකර්ම විද්‍යා පශ්චාත් උපාධි ආයතනය 1975 වර්ෂයේදී ආරම්භ කර තිබුණද, ආයතනය පිහිටි ඉඩමේ අයිතිය නීත්‍යානුකූලව පවරා ගැනීමට 2014 මාර්තු 31 දින වන විටත් කටයුතු කර නොතිබුණි. 2013 දෙසැම්බර් 31 දිනට නීත්‍යානුකූලව පවරා නොගත් ඉඩම්වල රු.73,738,756 ක් වැයකර ගොඩනැගිලි ඉදිකර තිබුණි.

4.5 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අංක PED/12 හා 2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 09 ඡේදය පරිදි මානව සම්පත් අයවැය ලේඛණයක් පිළියෙල කර නොතිබුණි.
- (ආ) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ 2010 දෙසැම්බර් 31 දිනැති අංක 26/2010 දරන වක්‍රලේඛය ප්‍රකාරව, මහාභාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව සමාලෝචිත වර්ෂයේදී තනතුරු 03 ක් සඳහා නිලධාරීන් / සේවකයින් තිදෙනෙකු බඳවා ගෙන රු. 677,431 ක මුදලක් වැටුප් වශයෙන් ගෙවා තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 සංයුක්ත සැලැස්ම

2003 ජුනි 02 දිනැති අංක PED/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 5.1.3 ඡේදය පරිදි වර්ෂ 03 කට නොඅඩු කාලයක් සඳහා සංයුක්ත සැලැස්මක් සකස් කර යාවත්කාලීන කර කළමනාකරණ මණ්ඩල අනුමැතිය ලබාගෙන සෑම වර්ෂයක් ආරම්භවීමට අවම වශයෙන් දින 15 කට පෙර විගණකාධිපති, භාණ්ඩාගාරය, රේඛීය අමාත්‍යාංශය සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු වුවද, ඒ අනුව කටයුතු කර නොතිබුණි. 2013 වර්ෂයේ සංයුක්ත සැලැස්ම සඳහා කළමනාකරණ මණ්ඩල අනුමැතිය 2013 ජූලි 26 දින ලබාගෙන තිබුණි.

5.2 ක්‍රියාකාරී සැලැස්ම

සංයුක්ත සැලැස්මේ ඇතුළත් අරමුණු ඉටු කර ගැනීම සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර තිබුණද, ඒ සඳහා 2013 මාර්තු 22 වන දින කළමනාකරණ මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණි. ක්‍රියාකාරී සැලැස්මට අනුව ප්‍රගතිය කාලානුරූපව පරීක්ෂා කිරීම සඳහා ආයතනය විසින් ක්‍රමවේදයක් සකස් කර නොතිබුණි.

5.3 අභ්‍යන්තර විගණනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2009 ජුනි 09 දිනැති “අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශ” යන මැයෙන් යුතු කළමනාකරණ විගණන චක්‍රලේඛ අංක DMA/2009(1) හි 07 ඡේදය පරිදි මුදල් රෙගුලාසි 133 හා 134 කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ආයතනයේ අභ්‍යන්තර විගණන වැඩසටහන් පිළියෙල කළ යුතු වුවද, සියළුම අංශ ආවරණය වන පරිදි අභ්‍යන්තර විගණන වැඩසටහන් පිළියෙල කර නොතිබුණු අතර, ආයතනයේ ක්‍රියාත්මක වන කළමනාකරණ හා මූල්‍ය පරිසරයේ වෙනස්වීම්වලට ද අනුකූල වන පරිදි මෙම වැඩසටහන් වාර්ෂිකව සංවර්ධනය කර නොතිබුණි.
- (ආ) උක්ත චක්‍රලේඛයේ 09 වගන්තිය ප්‍රකාරව, සෑම අභ්‍යන්තර විගණන ඒකකයක්ම තම ආයතනය වෙනුවෙන් කාර්තුවකට වරක් අභ්‍යන්තර විගණන වාර්තාවක් පිළියෙල කළයුතු අතර, එය කළමනාකරණ හා විගණන කමිටුවේ සාකච්ඡාවට ඉදිරිපත් කර වාර්ෂිකව පිළියෙල කළයුතු වාර්තාවන් ඉදිරිපත් කළයුතු නමුත්, එම වාර්තා අදාළ අංශ වෙත ඉදිරිපත් කර නොතිබුණි.

**5.4 අයවැය ලේඛනමය පාලනය**

---

රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල්ගේ 2003 ජුනි 02 දිනැති PED/12 චක්‍රලේඛයේ 5.2.5 ප්‍රකාරව, වාර්ෂික අයවැය වාර්තාව සංයුක්ත සැලැස්මට අනුව, දීර්ඝ කාලීන පරමාර්ථ ඉටු කර ගැනීම පිණිස සහ වර්ෂය ආරම්භයේදී අරමුණු ඉටු කර ගැනීම පිණිස උපකරණයක් ලෙස භාවිතා කර නොතිබුණි.

**6. පද්ධති හා පාලනයන්**

---

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා අධ්‍යක්ෂකවරයා වෙත වරින්වර මාගේ වාර්තා මගින් පෙන්වා දී ඇත. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) පර්යේෂණ හා ප්‍රදානයන්
- (ආ) ගිණුම්කරණය
- (ඇ) ලේඛන පවත්වාගෙන යාම
- (ඈ) තොග පාලනය
- (ඉ) සේවක ණය පරිපාලනය